

ශ්‍රී ලංකා ජනරජය
REPUBLIC OF SRI LANKA

“ල්” ආකෘති පත්‍රය
Form “B”

68 වැනි රෙගලාසිය/Regulation 68

පැමිණීමේ විසා ඉල්ලුම්පත්‍රය
APPLICATION FOR A VISIT VISA

ගමන් බලපත්‍රයේ අංකය { } අවලාද වන දිනය { }
Passport No. Date of Expiry

තිබුත් කළ දිනය { } නිකුත් කළ ජ්‍යාහය { }
Date of Issue Place of Issue

කළින් ගමන් බලපත්‍ර ලබා තිබුණි නම් එවායෙහි විස්තර { }
Details of previous Passports held, if any

1. සම්පූර්ණ නම { } (පෙළපත් නම මූලික්, රුහුදීල් අකුරන් / Surname first in block letters)
Name in Full

පියාගේ නම { }
Name of Father

2. ජාතිය { }
Nationality

දේශීයතාවය ලබා තිබේ නම්, දේශීයතාවය ලබාගත් දින, ස්ථානය හා කළින් ජාතිය { }
If nationalized, date and place of nationalization and former nationality

3. (a) උපන් දිනය { }
(a) Date of Birth

(b) උපන් ස්ථානය { }
(b) Place of Birth

4. අවවාහක ද, විවාහක ද, විෂ්වාධි ද, දික්කතාධ ද යන වග
Civil Status (Single, Married, Widower, Widow or Divorcee)

5. විවාහක නම්, බිරිදිගේ / ජ්‍යාමියාගේ වාසයස්ථානය හා සම්පූර්ණ පිටිතය { }
If married, where spouse is resident and full Postal Address

6. ඉල්ලුම්කරුගේ උස { } අඩි..... අඟල..... / පෙ.මි.....
Applicant's height feet inches / C.M.

7. හඳුනාගැනීමේ සළකුණු හෝ වියෙන උක්ෂණය { }
Any Identification Marks or Peculiarities

8. ඉල්ලුම්කරුගේ එළිතය { }
Applicant's address

(a) වෘත්තීය { }
(a) Profession

(ආ) ශ්‍රී ලංකාවේ නැවත් සිටියේ { }
(b) During staying in Sri Lanka

9. වෘත්තීය හෝ රුක්ෂාව { }
Profession or Occupation

10. පෙරා යෝජකයා පිටි නම්, මුද්‍රා නම් සහ එවිනය { }
Name and Address of employee, if any.

11. ව්‍යාපාරයක යොදා සිටි නම්, ව්‍යාපාරය පිශිවී ස්ථානය { }
If in business where business is

(අ.පි. බලපෑනා)

12. කළුත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ ද? එපේ තම්, හියවර පදිංචිව පිටි නැත යා රට කුර හිය දිනය }
Whether previously in Sri Lanka ? If so, last place of residence and date of leaving }

හියවර ලබාගත කිහි වියා පත්‍රය හෝ වාස බලපෑමය විස්තර -
Particulars of Visa or Residence Permit last obtained -

(අ) විසාවක් තම්, නිකුත් කළ දිනයත්, වලංගු කාලයීමාවක් සටහන් කරන්න }
(a) If Visa, give date of issue and period of validity }

(ආ) වාස බලපෑමයක් නම්, නිකුත් කළ දිනය, වලංගු කාලයීමාව, බලපත්‍ර අංකය හා
නිකුත් කිරීමට හේතුව සටහන් කරන්න.
(b) If Residence Permit, give date of issue, period of validity, permit No. and purpose of issue }

13. ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීම හෝ ශ්‍රී ලංකාවේ දී සිටීම දිරිම හෝ, මේ කළුත් ප්‍රතින්ශීලික කර හිටි ද? එපේ තම් කුවුරුන් විසින්
කවර අවසරාවකදී ද? නැතහෙත් දැන් හෝ මේ පෙර හෝ පිටරටක ශ්‍රී ලංකා වියා කාර්යාලයින් වියා ඉල්දුම් කර හිටි ද? එපේ තම්,
එම ඉල්දුම්පත්‍රය පිළිබඳව දැනට පවතින තත්ත්වය හා ඒ පිළිබඳ පියලුම විස්තර දක්වන්න : Whether permission to visit Sri Lanka or to extend
stay in Sri Lanka has been refused previously and, if so, by whom and when or whether application has been made now or previously to
any Sri Lanka visa office abroad ? If so, full particulars and position of such application :

14. දැන් පැමිණීමට අදහස් කරන්නේ කුමක් සඳහා ද? }
Object of present visit ?

15. ශ්‍රී ලංකාවට පැමිණෙන මාර්ගය හා ආකාරය }
Route and mode of travel to Sri Lanka

16. පැමිණීමේ විසාව අවශ්‍ය කාලයීමාව }
Period for which visit visa is required }

17. (අ) ඉල්දුම්කරු පිළිබඳ කොරුතු ඇඟිය හැකි වූත්, අවශ්‍ය වූවෙන් මුළු නව්‍යතා සිටීම හා පෙරලා පියරට ගැවීම සඳහා ඇඟිය හැකි
වූත්, ශ්‍රී ලංකාවෙන් නම හා උගිනය :
(a) Name and address of a person in Sri Lanka who can furnish information regarding applicant and security for maintenance and
repatriation of the applicant, if so required :

(ආ) ඉල්දුම්කරු පිළිබඳ කොරුතු ඇඟිය හැකි, ඉල්දුම්කරුවේ රටෙක වා සිවිලු පුද්ගලයකුගේ නම හා එවිනය :
(b) Name and address of a responsible person in applicant's own country who can furnish information regarding applicant :

18. ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඉල්දුම්කරු නම් සමඟ ගෙන රැන හෝ ඉල්දුම්කරුට ලබාගත හැකි වන මුදල කොපමණ්ද?
How much money will the applicant have with him or have available for himself on arrival in Sri Lanka ?

19. ඔබ ඉල්දුම පිළිගැනීමට වෙනස් යොදා
Any other reason to urge in support of application }

ඉහත සඳහන් ප්‍රකාශනයෙන් මෙය දැනුමේ හා විස්වාසයේ ප්‍රකාර සෘජු බවත්, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු විශ්වාස සහිතව හෝ රහිතව හිසිම
රක්ෂාවක තොයෙදෙන බවත්, ශ්‍රී ලංකාවේ රැඳීමට මට බලය දෙන දේ කාලයීමාව ඉඩ්පිලට හෝ ශ්‍රී ලංකාවෙන් පිටවී යන බවත් මෙයින් ප්‍රකාශ
කරමි. ශ්‍රී ලංකාවේ සිටියදී මෙය උගිනයෙහි සියියම් වෙනසක් ඇඟි වූවෙන් එය විභාග, කොළඹ ආගමන හා විගමන පාලකට දැන්වීමට ද මත
පොරෙයන්ද වෙමි.

I hereby declare that to the best of my knowledge and belief the foregoing statements are true, that I shall not engage myself in any
employment, paid or unpaid, on arrival in Sri Lanka and that I shall leave Sri Lanka before the date of expiry of the period of my authorised
stay in the Island. I also undertake to notify the Controller of Immigration and Emigration, Colombo, immediately any change of my address,
while in Sri Lanka occurs.

අක්ෂරය
Signature }

දිනය }
Date }

ඇ. ඇ.- (1) පැමිණීමේ විසාවක් සඳහා ඉල්දුම්පත්‍ර එම ගෙන ආරම්භ සිටීමට අදහස් කාර්ය දිනට අවු ටයෙන් වෙනස් වෙනස් ඉදිරිපත් කළ යුතුය.
(2) පැමිණීමේ විසා පත්‍රයක් සඳහා ගාස්තු අය කරන්නේ අනෙකුතා විවිධ පැවත්‍ර තොයෙන් රාජකාරී ගෙන් බලපත්‍ර
දරන්තා දැනා අය සිටියන් නැවත් විය නිකුත් කරනු ලැබේ.
(3) වියාවක් නිකුත් සිටීම පදනම් සඳහා ගාස්තු තොයෙන් එම පැවත්‍ර විවිධ විවිධ නැවත්

Note.- (1) An application for a visa must be made at least one month before the date of intended travel.
(2) Fee for a visit visa is charged on a reciprocal basis. Holders of diplomatic or official passports will be granted or issued visas free of charge.
(3) An applicant must submit two copies of his photograph 4.5 x 3.5 c.m. for issue of visa.